



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No.

SGLG/RT/B/BLPS/FA/B/05/2025/02

ඔබේ අංකය
உமது இல.
Your No.

බලන්නාගේ ප්‍රාදේශීය සභාව

දිනය
திகதி
Date

2026 මැයි දින.

සභාපති,

බලංගොඩ ප්‍රාදේශීය සභාව.

29 MAY 2026

දිගුදුරේ - බලන්නාගේ

හැකුණු
නා. අනුකූල
9/5/26

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පූර්ණ වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරිපත් කළයුතු මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2025 දෙසැම්බර් 31 දිනට බලංගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂයේ වැඩි අවසන් කරන ලද නිමි වැඩ වටිනාකම රු.1,824,701ක් වූ නොදිරන කසළ අංගනයේ ගබඩා කාමරය රු.1,552,325ක් ලෙස ප්‍රාග්ධනික කිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් ආයතනිකව ගිණුම රු.272,376ක් අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළදී පුරනැගුම ගොඩනැගිල්ලේ බිම් මහල කඩකාමර සඳහා විදුලිය ලබා ගැනීමට වැය වූ රු.2,185,316ක වටිනාකම රු.264,260ක් ලෙස ප්‍රාග්ධනික කිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් ආයතනිකව ගිණුම රු.1,921,056ක් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) රැස්වීම් ශාලාවේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ දරන රු.3,875,617ක පිරිවැය රු.3,314,883ක් ලෙස ප්‍රාග්ධනික කිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම රු. 560,734කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ඈ) 2025 වර්ෂයට පෙර සිට පැවත එන එකතුව රු.25,423,944ක් වූ ගිණුම් විෂයයන් 02කට අදාළව විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උපවගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.



- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව කළමනාකරණය දැනුවත් කරන ලදී.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.4,657,203ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.14,107,286ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2025						2024				
ආදායම් ප්‍රභවය	ආරම්භක ශේෂය	බිල් කළ ආදායම්	රැස්කළ ආදායම්	ගැලපුම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ආරම්භක ශේෂය	බිල් කළ ආදායම්	රැස්කළ ආදායම්	ගැලපුම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	456,750	3,123,716	2,928,474	(208,587)	443,405	98,841	4,890,343	4,527,311	(5,123)	456,750
(ii) කුලී	18,600	2,511,969	2,620,365	94,796	5,000	1,216,890	3,335,900	4,539,405	5,215	18,600
(iii) බලපත්‍ර ගාස්තු	125,130	1,130,865	1,145,715	(19,200)	91,080	193,900	970,305	1,039,075	-	125,130
(iv) වෙනත් ආදායම්	15,073	11,851,944	11,895,667	28,650	-	12,350	12,702,776	12,716,054	16,000	15,073
	615,553	18,618,494	18,590,221	(104,343)	539,485	1,521,981	21,899,324	22,821,845	(16,092)	615,553

සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ ආදායම් රු.615,553ක් වූ අතර, වර්ෂයේ බිල්කිරීම් රු.18,618,494ක් විය. ඒ අනුව වර්ෂය තුළ රැස්කළ යුතු සමස්ත ආදායම් රු.19,234,047ක් වුවද, රැස් කරන ලද ආදායම රු.18,590,221ක් වීමෙන් තවදුරටත් රැස්කර ගතයුතු සමස්ත ආදායම ප්‍රතිශතයක් ලෙස සියයට 3ක මට්ටමක පැවතුණි.

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම, රැස්කළ ආදායම සමඟ සැසඳීමේදී බලපත්‍ර ගාස්තු යන ආදායම් විෂයයේ රැස්කළ ආදායම අයවැයගත ප්‍රමාණයට වඩා වෙනත් ආදායම් සියයට 12 කින් වැඩි වී තිබුණු අතර වරිපනම් හා බදු, බදු කුලී ආදායම, සේවා සඳහා ගාස්තු, වරෙන්තු හා දඩ, වෙනත් ආදායම් සහ රජයේ දායකත්වය යන ආදායම් විෂයයන්ගේ රැස්කළ ආදායම අයවැයගත ප්‍රමාණයට වඩා පිළිවෙලින් සියයට 13කින්, 47කින්, 21කින්, 27 කින්, 38කින් හා 5කින් අඩු වී තිබුණි.

2.2.3 වෙනත් ආදායම්

සභාවට අයවිය යුතු දැන්වීම් පුවරු ආදායම හඳුනාගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ සමීක්ෂණයක් සිදු කර නොතිබුණු අතර රු.91,080ක හිඟ දැන්වීම් පුවරු ආදායම අයකර ගැනීමට ද කටයුතු කර නොතිබුණි.

2.2.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2025 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.544,999ක් වූ හා 2024 වර්ෂය අවසානයට අයවිය යුතු මුද්දර ගාස්තු රු.4,688,500ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකරගෙන නොතිබුණු අතර 2025 වර්ෂවලට අදාළව අයවිය යුතු මුද්දර ගාස්තු වටිනාකම හඳුනාගෙන නොතිබුණි.

2.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2021 සිට 2024 වර්ෂය දක්වා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිදු කරන ලද ඉඩම් වෙන්දේසි 05කට අදාළව ඉඩම් කට්ටි 135කින් 1%ක තාවකාලික තක්සේරු වටිනාකම වශයෙන් රු.2,213,867ක මුදලක් අයකර තිබුණ ද, තථ්‍ය විකුණුම් මිල මත අයවිය යුතු හිඟ ගාස්තු අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.
- (ආ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 19 (xii) වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාව සතුවන්නා වූ යම් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් අවුරුදු 03කට වැඩි කාලසීමාවක් සඳහා බදුදීම අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන මිස ක්‍රියාත්මක නොකළ යුතු බව දක්වා තිබුණද, 2023 වර්ෂයේදී සභාවට අයත් වෙළිඹය කඩකාමර 08ක් ආණ්ඩුකාරවර අනුමැතියකින් තොරව වසර 30ක් සඳහා බදු දී තිබුණි. මෙම කඩ කාමර බදු දෙන අවස්ථාවේ දී පෙර ගෙවුම් මුදල් අයකර තිබීම හේතුවෙන් මාසික වෙළදපල කුලී ලෙස රජයේ තක්සේරු වාර්තාවේ සඳහන් “වෙළදපල කුලිය අක් මුදල් සහිත” වටිනාකම අයකළ යුතු වුවත්, උක්ත කඩකාමර වලින් කඩකාමර 06ක් සඳහා “වෙළදපල කුලිය අක් මුදල් රහිත” වටිනාකම අයකරමින් පැවැතිණි.
- (ඇ) නිවාස හා නගර සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන ප්‍රදේශවල සිදුකරන ඉදිකිරීම් සඳහා වන පෙරසැරි ගාස්තුව 2014 වර්ෂයේ ගන්නා ලද සභා තීරණයක් පරිදි අය කරමින් පැවතුණි. සමාලෝචිත වර්ෂය වන විට වසර 11ක කාලයක් ගතව ඇතත් අදාළ ගාස්තුව සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(අ) අතුරු ව්‍යවස්ථා

වාහනවල බර සහ වේගය සීමා කිරීම හා ධාවනය විධිමත් කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව අනුව, සභාව සතු සියළුම මාර්ග ප්‍රකාශයට පත්කර, එම මාර්ගවල ධාවනය කරන වාහනවල බර සහ වේගය සීමා කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) සෞඛ්‍යයට අහිතකර ගොඩනැගිලි

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 96 වගන්තිය ප්‍රකාරව, සභා බල ප්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි සෞඛ්‍ය තත්ත්වයේ පවතින බවට නිශ්චය කර ගැනීම සඳහා කලින් කලට පරීක්ෂාවක් සිදු කළ යුතු වුවද, සභා බල ප්‍රදේශය තුළ එවැනි පරීක්ෂාවන් සිදුකර නොතිබුණි.

(ඇ) සන අපද්‍රව්‍ය කළමනාකරණය

සමාලෝචිත වර්ෂයේදී සන අපද්‍රව්‍ය වෙන් 546ක් පමණ බැහැර කිරීම සඳහා කාර්යය මණ්ඩල වැටුප්, වාහන හා යන්ත්‍ර උපකරණ වෙනුවෙන් රු.30,830,085ක් වැයකර තිබුණ ද, එම අපද්‍රව්‍ය අවිධිමත්ව හා පරිසර හිතකාමී ක්‍රමවේදයකින් තොරව බැහැර කර තිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සභා බල ප්‍රදේශය තුළ නිවාස හා නගර සංවර්ධන ආඥා පනත ක්‍රියාත්මක වන ප්‍රදේශයන්හි ඉඩම් සැලසුම්, ඉඩම් අනුබෙදුම් හා ගොඩනැගිලි සැලසුම් පරීක්ෂා කිරීමට අදාළ අතුරු ව්‍යවස්ථාව සකසා, 2023 සැප්තැම්බර් 25 දින අනුමැතිය සඳහා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට යොමු කර සමාලෝචිත වර්ෂය අවසන් වන විට වසර 02ක කාලයක් ඉක්ම ගොස් තිබුණද, අදාළ අතුරු ව්‍යවස්ථාව අනුමත කර නොතිබුණි.

(ආ) ප්‍රාදේශීය සභාව විසින් සංචාරක ආකර්ෂණීය ස්ථානවල පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා අතුරු ව්‍යවස්ථාව සකසා අනුමැතිය සඳහා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයට යොමු කර සමාලෝචිත වර්ෂය අවසන් වන විට වසර දෙකක කාලයක් ගතවී තිබුණද, අදාළ අතුරු ව්‍යවස්ථාව අනුමත කර නොතිබුණි.

(ඇ) ප්‍රාදේශීය සභාව සතු පාරවල් සහ පටු මාවත්වල අයිතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ කටයුතු 2026 ජනවාරි 24 දිනට පෙර සිදුකර අවසන් කළ යුතු බව අංක 2437/59 දරන 2025 මැයි 24 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබුණි. එසේ වුවද, සභාව විසින් සකස් කර ඇති නාම ලේඛනයේ සඳහන් මාර්ග 468ක් සම්බන්ධයෙන් එපරිදි කටයුතු කර නොතිබීම හේතුවෙන් මාර්ග ගැසට් කිරීමේ කාර්යය අවසන් වී නොතිබුණි. තවද, යටෝක්ක නියෝග ප්‍රකාරව, සභාව සතු සෑම පටුමාවත් හා මාර්ග වෙනුවෙන්, ඉලෙක්ට්‍රොනික ලිපිගොනුවක් විවෘත කර යාවත්කාලීන කර පවත්වා ගෙන නොතිබුණි.

(ඈ) පළාත් පාලන කොමසාරිස්ගේ අංක 01/2023 දරණ 2023 ජනවාරි 24 දිනැති චක්‍රලේඛය 3.5 පරිදි සභාව විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු පාරවල්වල සහ පටු මාවත්වල මායිම් සලකුණු කිරීම කළ යුතු වුවද, එපරිදි කටයුතු කර නොතිබුණි.

3.3 වත්කම් කළමනාකරණය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) වත්කම්වල ආරක්ෂාව තහවුරු නොකිරීම

සභා බල ප්‍රදේශය තුළ පිහිටි සුසාන භූමි 100ත් සුසාන භූමි 07ක් පමණක් ස්ථාවර වත්කම් ලේඛනයේ සඳහන් කර තිබුණි. ස්ථාවර වත්කම් ලේඛනයේ සටහන් කර නොමැති සුසාන භූමි 93ත් 12ක් සභාව වෙත පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබුණ ද, ඉතිරි සුසාන භූමි 81ක පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.



(ආ) නිෂ්ක්‍රීය/ලාභ උපයෝජිත වත්කම

සභා බල ප්‍රදේශය තුළ එකතුවන දිරන කසළ එකතු කර කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා 2022 වර්ෂයේදී රු.6,373,483ක් වැය කර වැලිපනයාය කසළ අංගනය ඉදිකර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිෂ්කාශීව පැවතිණි.

3.4 ප්‍රසම්පාදනය

පහත කරුණු නිරීක්ෂණය විය.


- (අ) 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.1 වගන්තිය පරිදි ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්ම, ප්‍රසම්පාදන කාලසටහන හා සවිස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර නොතිබුණි.
- (ආ) සභාව විසින් 2025 මාර්තු මස රු.449,400ක වටිනාකමකින් යුතු ලැප්ටොප් පරිගණක 02ක් මිලදී ගැනීමේ දී, පිරිවිතරවලට අනුකූලව VAT රහිත අවම මිල ඉදිරිපත් කර තිබුණු ආයතනයේ මිල ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් සභා අරමුදලට රු.56,000ක පාඩුවක් සිදුව තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

අයවැය පාලනය

පහත සඳහන් කරුණු හේතුවෙන් වාර්ෂික අයවැය මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදා ගැනීමට සභාව අපොහොසත් වී තිබුණි.

- (අ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 05කට අදාළව එකතුව රු.213,632ක් වූ මුළු ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 18කට අදාළව එකතුව රු.62,832,305ක් වූ මුළු ප්‍රතිපාදනයෙන් සියයට 50 සිට සියයට 99 දක්වා පරාසයක ඉතිරි වීම් තිබුණි.



ඩබ්.වී.ඒ.එස්. ප්‍රසාද් මාරි,

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.

ඩබ්ලිව්.වී.ඒ.එස්. ප්‍රසාද් මාරි
 (ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති)
 ජාතික විගණන කාර්යාලය